



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1885/44 - 2014 ඔක්තෝබර් මස 24 වැනි සිකුරාදා - 2014.10.24

(රජයේ බලය පිට ප්‍රසිද්ධ කරන ලදී.)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

සුරාබදු ආඥාපනත

අංක 972 දරන සුරාබදු නිවේදනය

ස්ප්‍රිතු (ඊතයිල් මධ්‍යසාර) දේශීයව සැපයීම/ආනයනය මත සුරාබදු

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, මහින්ද රාජපක්ෂ වන මම, පහත සඳහන් නියමය ප්‍රකාශයට පත් කරමි.

2014 ඔක්තෝබර් මස 09 වැනි දිනැති අංක 1883/7 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද අංක 967 දරන සුරාබදු නිවේදනය මෙයින් පරිච්ඡින්න කරනු ලැබේ.

මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

2014 ඔක්තෝබර් මස 24 වැනි දින,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය,
කොළඹ 01.

නියමය

(1) මෙහි උපලේඛනයේ I වැනි තීරුවේ වන අයිතමයන් මත ඊට අනුරූපව උපලේඛනයේ II වන තීරුවේ නිශ්චිත වශයෙන් දක්වා ඇති ප්‍රමාණයන් මත, උපලේඛනයේ III වන තීරුවේ නිශ්චිතව දක්වා ඇති පරිදි සුරා බද්දක් 2014.10.25 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පනවනු ලබන්නේය.

(2) වෙනත් කිසිම නිවේදනයක මීට පටහැනිව කිසිවක් සඳහන් වී තිබුණද, ඒ බව නොසලකා මෙම බදු ස්ප්‍රිතු ආනයනය කරන ලද වේලාවේ දී හෝ ස්කාතාරයෙන් තොර ගබඩාවෙන්, දේශීය නිෂ්පාදනාගාරයෙන් මුදා හරින වේලාවේදී හෝ ගෙවිය යුතු වන්නේය.



උපලේඛනය

	I වැනි නිරුව අයිතමය	II වැනි නිරුව මසකට දේශීයව සපයනු ලබන/ආනයනය කරනු ලබන ලීටර් ප්‍රමාණය	III වැනි නිරුව බදු ප්‍රමාණය (නොග ලීටරයට රුපියල්)	
			දේශීය සැපයුම	ආනයනය
1	රජය විසින් අනුමත කරන ලද පර්යේෂණ හා අධ්‍යාපනික ආයතන, රෝහල් සහ රජයේ දෙපාර්තමේන්තු මගින් යොදා ගනු ලබන (ඊතයිල් මධ්‍යසාර) ස්ත්‍රීතු	ලීටර් 10,000 දක්වා	නිදහස්	නිදහස්
		සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සඳහා ලීටර් 20,000 දක්වා		
		ලීටර් 10,001 සිට 20,000 දක්වා		
		ලීටර් 20,000 ට වැඩි		
2	අවසන් නිපැයුම සුරාබද්ද ගෙවීමට යටත් නොවන, ඖෂධ හා කාර්මික නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන (ඊතයිල් මධ්‍යසාර) ස්ත්‍රීතු	ලීටර් 500 දක්වා	නිදහස්	රු. 100/=
		ලීටර් 501 සිට 10,000 දක්වා	රු. 500/=	රු. 600/=
		ලීටර් 10,001 සිට 20,000 දක්වා	රු. 600/=	රු. 700/=
		ලීටර් 20,000 ට වැඩි	රු. 1,000/=	රු. 1,100/=
3	අවසන් නිපැයුම සුරාබද්ද ගෙවීමට යටත් නොවන, අපනයන නිෂ්පාදන සඳහා යොදාගනු ලබන හෝ අපනයන නිෂ්පාදන සඳහා යොදාගනු ලබන යන්ත්‍ර සූත්‍ර ශෝධනය සඳහා යොදා ගනු ලබන (ඊතයිල් මධ්‍යසාර) ස්ත්‍රීතු	ලීටර් 500 දක්වා	නිදහස්	නිදහස්
		ලීටර් 501 සිට 10,000 දක්වා	රු. 500/=	රු. 600/=
		ලීටර් 10,001 සිට 20,000 දක්වා	රු. 600/=	රු. 700/=
		ලීටර් 20,000 ට වැඩි	රු. 1,000/=	රු. 1,100/=
4	අශුද්ධ ඊතයිල් මධ්‍යසාර ස්ත්‍රීතු (කාර්මික ස්ත්‍රීතු/දුර්වල ස්ත්‍රීතු සඳහා)	සෑම ලීටරයකටම	රු. 300/=	රු. 1,000/=
5	මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන (ඊතයිල් මධ්‍යසාර) ස්ත්‍රීතු		රු. 100*/= (සෑම සංශුද්ධ මධ්‍යසාර ලීටරයකටම)	රු. 100*/= (සෑම සංශුද්ධ මධ්‍යසාර ලීටරයකටම)

* ස්ත්‍රීතු (ඊතයිල් මධ්‍යසාර) දේශීයව මිලදී ගැනීමේදී/ආනයනයේදී අයකරනු ලබන මෙම බද්ද, එම ස්ත්‍රීතු (ඊතයිල් මධ්‍යසාර) යොදා ගනිමින් නිෂ්පාදනය කළ මත්පැන් සඳහා අදාළ සුරාබදු ගෙවීමේදී හිලව් කිරීමට ඉඩ දෙනු ලබන රඳවා ගැනීමේ බද්දක් ලෙස අයකරනු ලැබේ.

සුරාබදු ආඥාපනත

අංක 971 දරන සුරාබදු නිවේදනය

ධාන්‍ය මත්පැන් සඳහා වූ සුරා බද්ද

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, මහින්ද රාජපක්ෂ වන මම, 2014 ඔක්තෝබර් 25 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි -

(1) ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති යම් බලයලත් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කොට නිකුත් කරනු ලබන ධාන්‍ය මත්පැන් ලේබලයේ සඳහන් නිරපේක්ෂක සැර සියයට පහකට (5%) වඩා අඩු වන්නේ නම් එසේ නිකුත් කරනු ලබන/නිෂ්පාදනය කරනු ලබන සෑම ලීටරයකටම රුපියල් එකසිය පනහක් (රු.150.00) වන බද්දක් පැන විය යුතු යැයි ද,

(2) ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති යම් බලයලත් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කොට නිකුත් කරනු ලබන ධාන්‍ය මත්පැන් ලේබලයේ සඳහන් නිරපේක්ෂක සැර සියයට පහක් (5%) සහ ඊට වැඩි වන්නේ නම් එසේ නිකුත් කරනු ලබන/නිෂ්පාදනය කරනු ලබන සෑම ලීටරයකටම රුපියල් එකසිය අසූ පහක් (රු.185.00) වන බද්දක් පැන විය යුතු යැයි ද,

(3) යම් විදේශීය රටක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින යම් තානාපති දූත මණ්ඩලයකට ප්‍රයෝජනය සඳහා නිෂ්පාදනාගාරයෙන් නිකුත් කරන ලද ඒ මත්පැන් වර්ගයෙහි යම් ප්‍රමාණයක් සඳහා කළ යුතු ගෙවීම් ඒ තානාපති දූත මණ්ඩලයේ විදේශීය ගිණුම්වලින් කරනු ලැබේ නම් ඒ මත්පැන් ප්‍රමාණය වෙනුවෙන් ඉහත කී බද්ද අය නොකළ යුතු යැයි ද,

(4) 2014 ඔක්තෝබර් මස 09 වැනි දිනැති අංක 1883/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ අංක 966 දරන සුරාබදු නිවේදනය මෙයින් අවලංගු විය යුතු යැයි ද,

නියම කරමි.

මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

2014 ඔක්තෝබර් මස 24 වැනි දින,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය,
කොළඹ 01.

11 - 324/2

සුරාබදු ආඥාපනත

අංක 970 දරන සුරාබදු නිවේදනය

මෙරට සෑදූ විදේශීය ස්ප්‍රිතු සඳහා වූ සුරා බද්ද

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, මහින්ද රාජපක්ෂ වන මම, 2014 ඔක්තෝබර් මස 25 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි -

(1) ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබන මෙරට සෑදූ, “විදේශීය” ස්ප්‍රිතු සම්මත සැර ලීටරයක් වෙනුවෙන් රුපියල් එක් දහස් හත්සියයක් (රු.1,700.00) වන බද්දක් අය විය යුතු යැයි ද, එසේ වුවත් ඉහත කී මෙරට සෑදූ “විදේශීය” ස්ප්‍රිතු දිවයිනෙන් පිටතට අපනයනය කරනු ලබන කවර හෝ ප්‍රමාණයක් වෙනුවෙන් වුව ද, එකී බද්ද අය නොවිය යුතු යැයි ද,

(2) 2014 ඔක්තෝබර් මස 09 වැනි දින අංක 1883/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ අංක 965 දරන සුරාබදු නිවේදනය මෙයින් අවලංගු විය යුතු යැයි ද,

නියම කරමි.

මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

2014 ඔක්තෝබර් මස 24 වැනි දින,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය,
කොළඹ 01.

11 - 324/3

සුරාබදු ආඥාපනත

අංක 969 දරන සුරාබදු නිවේදනය

ඉක්ෂුපාක, තල්, පොල් සහ පදම් කළ අරක්කු සඳහා වූ සුරා බද්ද

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, මහින්ද රාජපක්ෂ වන මම, 2014 ඔක්තෝබර් මස 25 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි -

(1) ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබ ඉන් නිකුත් කරනු ලබන්නා වූ ඉක්ෂුපාක, තල්, පොල් සහ පදම් කළ අරක්කු සම්මත සැර ලීටරයක් වෙනුවෙන් රුපියල් එක් දහස් හාරසිය අසූපහක් (රු.1,485.00) වන බද්දක් අය විය යුතු යැයි ද, එසේ වුව ද, ඉහත කී නිෂ්පාදිත අරක්කු දිවයිනෙන් පිටතට අපනයනය කරනු ලබන කවර ප්‍රමාණයක් වෙනුවෙන් වුව ද, එකී බද්ද අය නොකළ යුතු යැයි ද,

(2) 2014 ඔක්තෝබර් මස 09 වැනි දින අංක 1883/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ අංක 964 දරන සුරාබදු නිවේදනය මෙයින් අවලංගු විය යුතු යැයි ද,

නියම කරමි.

මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

2014 ඔක්තෝබර් මස 24 වැනි දින,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය,
කොළඹ 01.

11 - 324/4

සුරාබදු ආඥාපනත

අංක 968 දරන සුරාබදු නිවේදනය

මධ්‍යසාර සඳහා වූ සුරා බද්ද

(රා හෝ වෙනත් කිසියම් ධාන්‍ය වර්ගයකින් සෑදූ මත්පැන් හැරුණු කොට)

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, මහින්ද රාජපක්ෂ වන මම, 2014 ඔක්තෝබර් මස 25 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි -

(1) රා හෝ වෙනත් කිසියම් ධාන්‍ය වර්ගයකින් සෑදූ මත්පැන් හැරුණුකොට තාල වර්ගයේ ගසකින් හෝ වෙනත් ඕනෑම පැළෑටියකින් ලබාගන්නා ස්වාභාවික නිෂ්පාදන ආසවනය කිරීමෙන් බැහැර ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නා වූ පරිමාවෙන් 4% ට වඩා මධ්‍යසාර අඩංගු වන සම්මත සැර මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් එක් දහස් එකසිය විස්සක් (රු.1,120.00) වන බද්දක් අය විය යුතු යැයි නියම කරමි. එසේ වී නමුදු දිවයිනෙන් පිටතට අපනයනය කරනු ලබන යටෝක්ත මධ්‍යසාර කවර ප්‍රමාණයක් සම්බන්ධයෙන් වුව ද එකී බද්ද අය නොකළ යුතු යැයි ද,

(2) 2012 ඔක්තෝබර් මස 05 වැනි දින අංක 1778/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ අංක 952 දරන සුරාබදු නිවේදනය මෙයින් අවලංගු විය යුතු යැයි ද,

නියම කරමි.

මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

2014 ඔක්තෝබර් මස 24 වැනි දින,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය,
කොළඹ 01.

11 - 324/5